



# **Annual Performance Report for the Year 2020**

**Ministry of Fisheries**

**Maligawatta, Colombo 10**

**Expenditure Head No : 118**

Contents	Page No
<b>01. Institutional Profile</b>	
1.1. Introduction	03
1.2. Vision, Mission, Objectives of the Institution	04
1.3. Key Functions	04
1.4. Organizational Chart	05
1.5. Departments under the Ministry	06
1.6. Institutions/Funds coming under the Ministry	07
1.7. Details of the Foreign Funded Projects	08
<b>02. Progress and the Future Outlook</b>	09
<b>03. Overall Financial Performance for the Year ended 31<sup>st</sup> December 2020</b>	
3.1. Statement of Financial Performance	10 - 11
3.2. Statement of Financial Position	12
3.3. Statement of Cash Flows	13 - 14
3.4. Notes to the Financial Statements	15
3.5. Performance of the Revenue Collection	16
3.6. Performance of the Utilization of Allocation	16
3.7. In terms of F.R.208 grant of allocations for expenditure to this Department/District Secretariat/Provincial Council as an agent of the other Ministries/Departments	16
3.8. Performance of the Reporting of Non-Financial Assets	17
3.9. Auditor General's Report	18 - 26
<b>04. Performance Indicators</b>	
4.1. Performance Indicators of the Institute(Based on the Action Plan)	27
<b>05. Performance of the achieving Sustainable Development Goals (SDG)</b>	
5.1. Indicate the Identified respective Sustainable Development Goals	28
5.2. Briefly explain the achievements and challenges of the SDG	28 - 31
<b>06. Human Resource Profile</b>	
6.1. Cadre Management	32
6.2. How the shortage or excess in human resources has been affected to the performance of the institute	32
6.3. Human Resource Development	32
<b>07. Compliance Report</b>	33 - 39

## **01 - Institutional Profile**

### **1.1. Introduction**

Fisheries ministry to Utilize exclusive economic zone (EEZ) of 517,000 sq km, International sea, lagoons and inland reservoirs responsibly for the betterment of the fisheries industry which makes a high contribution to the national economy and the state ministry of Ornamental Fish, Fresh water Fish and Shrimp Farming Development, Multi-day Fishing and Fish Export enabling to make a self-sufficient economy have been established as per extraordinary gazette no 2187/20 and dated 07.09.2020

Department of fisheries and aquatic resources and North sea limited operate under purview of the Fisheries Ministry. The National Aquatic Resources Research and Development Agency (NARA), National Aquaculture Development Authority (NAQDA), The Ceylon Fisheries Corporation, The Ceylon Fishery Harbors Corporation (CHFC), The Cey-Nor Foundation Limited fall under purview of the State Ministry of Ornamental Fish, Fresh water Fish and Shrimp Farming Development, Multi-day Fishing and Fish Export

Formulation of policies in relation to the subject of Fisheries in conformity with the prescribed Laws, Acts and Ordinances with the state ministry to make a self-sufficient fisheries economy as per “Saubhagya Dakma”policy statement is the key function of the ministry

## 1.2. Vision, Mission, Objectives of the Institution

### **Vision**

Sri Lanka to be the leader of conservation and sustainable utilization of Fisheries and Aquatic Resources in the South Asian Region

### **Mission**

Managing the utilization of Fisheries and Aquatic Resources for the benefit of the present and future generation

### **Policy Objectives**



- Sustainable management of resources of resources using science –based information.
- Compliance with regional and international obligations.
- Increased marine fisheries production.
- Increased aquaculture and inland fisheries production.
- Minimized post-harvest losses and increased value addition.
- Increased per capita consumption of fish.
- Increased export earnings.
- Improved opportunities for leisure, employment and enterprises development.
- Improved socio-economic conditions of the fisher community.

## 1.3. Key Functions






- Provision of fish products at an affordable price satisfying the requirements of the consumers
- Development of marine, brackish water and inland fisheries industry
- Formulation and implementation of policies and programmes
- Development and sustainable utilization of national aquatic resources
- Implementation of programmes to the effect that production quality is enhanced to the international standards
- Facilitation for the exportation of fish products



## 1.5. Institutions under the Ministry of Fisheries

 <p><b>Department of Fisheries &amp; Aquatic Resources (DFAR)</b></p>	<p><b>Desired objectives</b> - Management, Development and Conservation of Fisheries and Aquatic Resources of Sri Lanka</p> <p><b>Responsibilities-</b> Introduction of the Fisheries and Aquatic Resources Act No2, 1996 and updating the fisheries management activities and legal provisions in compliance to the regional and international conventions and regulations</p>
 <p><b>Northsea Ltd</b></p>	<p><b>Desired objectives-</b> Supplying adequate high grade fishing nets and other fishing gears</p> <p><b>Responsibilities-</b> Fishnet Manufacturing Company, re-registered under new Companies Act No. 07 of 2007</p>

## Institutions under the State Ministry of Ornamental Fish, Inland Fish & Prawn Farming, Fishery Harbour Development, Multiday Fishing Activities And Fish Exports

 <p><b>National Aquatic Resources Research &amp; Development Agency (NARA)</b></p>	<p><b>Desired objectives</b> – To conduct researches on Aquatic resources and development, conservation and management of the same</p> <p><b>Responsibilities-</b> NARA, having been established in terms of the National Aquatic Resources Research &amp; Development Agency Act No 54 of 1981 is responsible for aquatic resources and aquaculture, fisheries technology, fish and post-harvest technology and environmental, oceanographic and hydrographic studies</p>
 <p><b>National Aquaculture Development Authority (NAQDA)</b></p>	<p><b>Desired objectives</b> - Development and Management of culture – based inland fisheries and aquaculture</p> <p><b>Responsibilities-</b> NAQDA having been established in terms of the National Aquaculture Development Authority Act No 53 of 1998, is responsible for supply of fish seed in aquaculture and extension services for inland fisheries and aquaculture, shrimp culture monitoring and aquaculture training faculties</p>
 <p><b>Ceylon Fishery Harbours Corporation (CFHC)</b></p>	<p><b>Desired objectives</b> -Planning, construction and operation of Fishery harbors and Anchorages</p> <p><b>Responsibilities-</b> CFHC, having been established in terms of the State Industrial Corporations Act No 49 of 1957, is responsible for the operation of 20 fishery harbors and 58 anchorages.</p>
 <p><b>Ceylon Fisheries Corporation (CFC)</b></p>	<p><b>Desired objectives</b> – Intervention in fish marketing providing the best advantage to both the supplier and the consumer</p> <p><b>Responsibilities-</b> CFC, having been established in terms of the State Industrial Corporations Act No 49 of 1957, is responsible for purchasing and sale of fish and ice, operation of cold room facilities and sale of fishery by-products.</p>
 <p><b>Cey-Nor Foundation</b></p>	<p><b>Desired objectives-</b> Supply of fisheries inputs and gears</p> <p><b>Responsibilities-</b> Cy-Nor, having been registers under the Companies Act No 7 of 2007, is responsible for manufacture and sale of fiberglass boats and supply of fishing nets and gears</p>

## 1.6. Institutions/Funds coming under the Ministry

Institutions	Programme	Capital Budgetary Allocation (Rs.Mn)
Ministry of Fisheries (MF)	Assistance for Introducing New Technology (FSDD)	2.70
	Fishery Community Empowerment (FSDD)	23.87
	Coastal Rehabilitation and Resources Management Programme (FSDD)	27.50
	Improvement of Fishery Villages in 10 costal Districts including Hambantota, Jaffna and Batticaloa (FSDD)	30.07
	National Food Production Programme(NAQDA)(MF)	32.13
	Oruwella Radio Programme and 'Deewara Nawodaya' Radio Programme (MF)	10.73
		127.00
Department of Fisheries & Aquatic Resources (DFAR)	Development Capital (DFAR)	98.00
Harbour Development Project	Northern Province Sustainable Fishery Development Programme (ADB/GOSL)	52.51

## 1.7. Foreign Funded Projects Details -2020

No	Project Title	Funding Agency	TEC Rs.Mn.	Project Duration
01.	Development of Sea farming and Coastal Aquaculture in the selected areas of Sri Lanka and Establishment of pilot project of Mari culture	Australia Grant	1288.00	3yrs
02.	Comprehensive study on resource mapping feasibility analysis, recording the available biological and chemical parameters for the Coastal and Marine Aquaculture Development in Northern Province	ILO Grant	1.322300	3yrs
03.	Norway-Sri Lanka Bilateral Project-Improved Management of the Marine Resources in Sri Lanka Phase II 2020-2022	Norway Government	225.5	3yrs
04.	Developing the Fishey Harbours in Beruwala, Galle, Puranawella and Kudawella as Green Harbour financial assistance of French Government	French Development Assistance	30000.00 Sovereign Loan- EUR 100.00 CF- EUR 20.00 Private Sector- EUR 10.00 Grant- EUR 8.00 Total- EUR 138.0	5yrs
05.	Fisheries Development project implemented in North funded by Sri Lankan Government together with Asian Development Bank (ADB project)	Asian Development Bank	32000.00	5yrs

\*\* Exchange Rate as at 1<sup>st</sup> June 2020

1 USD = 186.0282 LKR

1 EUR = 203.1570 LKR



## 02 - Progress and the Future Outlook

The government has allocated Capital Budgetary Rs. 277.51 Mn for 2020. It has been spent Rs. 245.873 Mn during the last year.

The annual fish production from January to December 2020 amounts to 428,740 metric tons and marine and inland fisheries sectors contribute 326,930 and 101,810 Mt respectively.

Fish has been identified as a main source of protein and daily per capita fish consumption from January to December 2020 is 38.4 g and it has been expected to increase this amount in the future.

Fish exports provide a high contribution to the national economy. Fish and fishery products export from January to December 2020 has increased to 21,298 Mt and export value amounts to Rs 39,874 Mn.

It has been able to strengthen the foundation laid last year to achieve the goals related to the fisheries sector stated in Saubhagya Dakma”policy statement of his Excellency the president while implementing policies and strategies during the prevailing Covid 19 epidemic. Moreover, It has been emphasized to implement projects and plans to achieve goals in the Saubhagya Dakma”policy statement and to achieve sustainable development goals by United Nations within the next few years.

### 03 - Overall Financial Performance for the Year ended 31st December 2020

#### 3.1 Statement of Financial Performance

ACA -F

#### Statement of Financial Performance for the period ended 31<sup>st</sup> December 2020

Rs.

Budget 2020	N o t e	Actual			
		2020	2019		
-	<b>Revenue Receipts</b>	-	-		
-	Income Tax	1	-	} ACA-1	
-	Taxes on Domestic Goods & Services	2	-		
-	Taxes on International Trade	3	-		
-	Non Tax Revenue & Others	4	-		
-	<b>Total Revenue Receipts (A)</b>		-		
-	<b>Non Revenue Receipts</b>		-		
-	Treasury Imprests		1,297,590,000	1,747,738,080	ACA-3
-	Deposits		72,423,742	222,988,576	ACA-4
-	Advance Accounts		9,587,110	11,568,346	ACA-5
-	Other Receipts		33,188,439	72,344,835	
-	<b>Total Non Revenue Receipts (B)</b>		<b>1,412,789,292</b>	<b>2,054,639,837</b>	
-	<b>Total Revenue Receipts &amp; Non Revenue Receipts C = (A)+(B)</b>		<b>1,412,789,292</b>	<b>2,054,639,837</b>	
	<b>Less: Expenditure</b>				
	<b>Recurrent Expenditure</b>				
116,020,000.00	Wages, Salaries & Other Employment Benefits	5	115,100,728	89,417,008	} ACA-2(ii)
78,890,000.00	Other Goods & Services	6	73,692,403	86,968,938	
45,010,000.00	Subsidies, Grants and Transfers	7	42,665,990	1,238,475,767	
-	Interest Payments	8	-	-	
80,000.00	Other Recurrent Expenditure	9	21,000	36,000	
<u>240,000,000.00</u>	<b>Total Recurrent Expenditure (D)</b>		<b>231,480,121</b>	<b>1,414,897,713</b>	
	<b>Capital Expenditure</b>				
24,803,000.00	Rehabilitation & Improvement of Capital Assets	10	15,572,043	9,979,580	

87,697,000.00	Acquisition of Capital Assets	11	81,982,353	84,930,869	} ACA-2(ii)
63,425,000.00	Capital Transfers	12	60,723,000	417,187,360	
-	Acquisition of Financial Assets	13	-	-	
1,000,000.00	Capacity Building	14	745,000	1,346,610	
<u>138,575,000.00</u>	Other Capital Expenditure	15	135,363,711	1,894,039,867	
<u>315,500,000.00</u>	<b>Total Capital Expenditure (E)</b>		<b>294,386,107</b>	<b>2,407,484,287</b>	
	<b>Main Ledger Expenditure (F)</b>		<b>297,838,757</b>	<b>135,798,667</b>	
	<b>Deposit Payments</b>		290,404,961	124,755,478	ACA-4
	<b>Advance Payments</b>		7,433,796	11,043,189	ACA-5
	<b>Total Expenditure G = (D+E+F)</b>		823,704,985	<b>3,958,180,668</b>	
<u>555,500,000.00</u>	<b>Imprest Balance as at 31<sup>st</sup> December..... H = (C-G)</b>		<b>589,084,306</b>	<b>(1,903,540,831)</b>	


### 3.2. Statement of Financial Position

#### Statement of Financial Position As at 31<sup>st</sup> December 2020


ACA-P

	Note	Actual	
		2020 Rs	2019 Rs
<b><u>Non Financial Assets</u></b>			
Property, Plant & Equipment	ACA-6	605,570,552	523,782,990
<b><u>Financial Assets</u></b>			
Advance Accounts	ACA-5/5(a)	23,951,810	26,106,309
Cash & Cash Equivalents	ACA-3	-	-
<b>Total Assets</b>		<b>629,522,361</b>	<b>549,889,299</b>
<b><u>Net Assets / Equity</u></b>			
Net Worth to Treasury		(36,920,002)	(252,746,720)
Property, Plant & Equipment Reserve		605,570,552	523,782,990
Rent and Work Advance Reserve	ACA-5(b)		
<b><u>Current Liabilities</u></b>			
Deposits Accounts	ACA-4	60,871,811	278,853,029
Imprest Balance	ACA-3		
<b>Total Liabilities</b>		<b>629,522,361</b>	<b>549,889,299</b>

Detail Accounting Statements in ACA format Nos. 1 to 6 presented in pages from 5 to 65 and Notes to accounts presented in pages from 66 to 78 form and integral parts of these Financial Statements. The Financial Statements have been prepared in complying with the Generally Accepted Accounting Principles whereas most appropriate Accounting Policies are used as disclosed in the Notes to the Financial Statements and hereby certify that figures in these Financial Statements, Notes to accounts and other relevant accounts were reconciled with the Treasury Books of Accounts and found to in agreement.

  
.....  
Chief Accounting Officer  
Name :  
Designation :  
Date :

**R.M.I. Rathnayake**  
Secretary  
Ministry of Fisheries  
2nd Floor, New Secretariat Building,  
Maligawatta, Colombo 10

  
.....  
Chief Financial Officer/ Chief Accountant/  
Director (Finance)/ Commissioner (Finance)  
Name :  
Date : 25.02.2021

**K.P. Milton S. Perera**  
Chief Financial Officer (Act.)  
For Secretary  
Ministry of Fisheries  
New Secretariat, Maligawatta  
Colombo 10

### 3.3. Statement of Cash Flows

ACA-C

## Statement of Cash Flows for the Period ended 31<sup>st</sup> December 2020

	Actual	
	2020 Rs.	2019 Rs.
<b><u>Cash Flows from Operating Activities</u></b>		-
Total Tax Receipts	-	-
Fees, Fines, Penalties and Licenses	-	-
Profit	-	-
Non Revenue Receipts	33,020,565	63,536,644
Revenue Collected for the Other Heads	-	-
Imprest Received	1,297,590,000	1,736,038,080
<b>Total Cash generated from Operations (a)</b>	<b>1,330,610,565</b>	<b>1,799,574,724</b>
<b><u>Less - Cash disbursed for:</u></b>		
Personal Emoluments & Operating Payments	223,316,255	207,759,595
Subsidies & Transfer Payments	-	-
Expenditure on Other Heads	11,658,626	1,977,784
Imprest Settlement to Treasury	30,000,000	-
<b>Total Cash disbursed for Operations (b)</b>	<b>264,974,881</b>	<b>209,737,380</b>
<b>NET CASH FLOW FROM OPERATING ACTIVITIES(C)=(a)-( b)</b>	<b>1,065,635,684</b>	<b>1,589,837,345</b>
<b><u>Cash Flows from Investing Activities</u></b>		
Interest	-	-
Dividends	-	-
Divestiture Proceeds & Sale of Physical Assets	-	-
Recoveries from On Lending	-	-
Recoveries from Advance	643,907	654,048
<b>Total Cash generated from Investing Activities (d)</b>	<b>643,907</b>	<b>654,048</b>
<b><u>Less - Cash disbursed for:</u></b>		
Purchase or Construction of Physical Assets & Acquisition of	1,060,330,513	1,644,751,085

Other Investment	5,293,786	6,045,666
Advance Payments	<b>1,065,624,299</b>	1,650,796,751
<b>Total Cash disbursed for Investing Activities (e)</b>	<b>(1,064,980,392)</b>	<b>(1,650,142,703)</b>
<b>NET CASH FLOW FROM INVESTING ACTIVITIES( F)=(d)-(e)</b>		
<b>NET CASH FLOWS FROM OPERATING &amp; INVESTMENT ACTIVITIES (g)=( c) + (f)</b>	<b>655,292</b>	<b>(60,305,359)</b>
<b><u>Cash Flows from Fianacing Activities</u></b>		-
Local Borrowings	-	-
Foreign Borrowings	-	-
Grants Received	-	-
Deposit Received	10,897,412	148,165,930
<b>Total Cash generated from Financing Activities (h)</b>	<b>10,897,412</b>	<b>148,165,930</b>
<b><u>Less - Cash disbursed for:</u></b>		-
Repayment of Local Borrowings	-	-
Repayment of Foreign Borrowings	-	-
Deposit Payments	11,552,704	87,860,572
<b>Total Cash disbursed for Financing Activities (i)</b>	<b>11,552,704</b>	<b>87,860,572</b>
<b>NET CASH FLOW FROM FINANCING ACTIVITIES (J)=(h)-(i)</b>	<b>(655,292)</b>	<b>60,305,359</b>
<b>Net Movement in Cash (k) = (g) -(j)</b>		-
<b>Opening Cash Balance as at 01<sup>st</sup> January</b>	-	-
<b>Closing Cash Balance as at 31<sup>st</sup> December</b>	-	-

### 3.4. Notes to the Financial Statements

#### **Basis of Reporting**

1) Reporting Period

The reporting period for these Financial Statements is from 01<sup>st</sup> January to 31<sup>st</sup> December 2020.

2) Basis of Measurement

The Financial Statements have been prepared on historical cost modified by the revaluation of certain assets and accounted on a modified cash basis, unless otherwise specified.

The figures of the Financial Statements are presented in Sri Lankan rupees rounded to the nearest rupee.

3) Recognition of Revenue

Exchange and non exchange revenues are recognised on the cash receipts during the accounting period irrespective of relevant revenue period.

4) Recognition and Measurement of Property, Plant and Equipment (PP&E)

An item of Property, Plant and Equipment is recognized when it is probable that future economic benefit associated with the assets will flow to the entity and the cost of the assets can be reliably measured.

PP&E are measured at a cost and revaluation model is applied when cost model is not applicable.

5) Property, Plant and Equipment Reserve

This revaluation reserve account is the corresponding account of PP&E.

6) Cash and Cash Equivalents

Cash & cash equivalents include local currency notes and coins on hand as at 31<sup>st</sup> December 2020.

### 3.5. Performance of the Revenue Collection

Rs. ,000

Revenue Code	Description of the Revenue Code	Revenue Estimate		Collected Revenue	
		Original	Final	Amount (Rs.)	As a % of Final Revenue Estimate
	<i>Not Applicable</i>				

### 3.6. Performance of the Utilization of Allocation

Rs. ,000

Type of Allocation	Allocation		Actual Expenditure	Allocation Utilization as a % of Final Allocation
	Original	Final		
<b>Recurrent</b>	240,000,000	240,000,000	231,480,121	96.45
<b>Capital</b>	265,500,000	315,500,000	294,386,107	93.31

### 3.7. In terms of F.R.208 grant of allocations for expenditure to this Department/District Secretariat/Provincial Council as an agent of the other Ministries/ Departments

Rs. ,000

Serial No.	Allocation Received from Which Ministry /Department	Purpose of the Allocation	Allocation		Actual Expenditure	Allocation Utilization as a % of Final Allocation
			Original	Final		
01	Ministry of Public Administration	Payment for Development Officer (Training) Posts	120,000	120,000	120,000	100%
02	State Ministry of fisheries	Payment for Recurrent and Capital Expenditure of the State Ministry till 31.08.2020	829,521,246	829,521,246	829,521,246	100%
03	Department of Fisheries & Aquatic Resources	Payment for public expenses	6,350,027	6,350,027	6,350,027	100%
04	Election Commission	Payment for election duties	560,248	560,248	560,248	100%



### 3.8. Performance of the Reporting of Non-Financial Assets

Rs. ,000

Assets Code	Code Description	Balance as per Board of Survey Report as at 31.12.2019	Balance as per financial Position Report as at 31.12.2019	Yet to be Account ed	Reporting Progress as a %
9151	Building and Structures		145,386,103.09		
9152	Machinery and Equipment		334,758,285.59		
9153	Land		3,336,250.00		
9154	Intangible Assets				
9155	Biological Assets				
9160	Work in Progress		122,089,912.90		
9180	Lease Assets				

### 3.9. Auditor General's Report



FLS/B/MF/2/20/01

2021 ජූලි 07 දින

ලේකම්

ධීවර අමාත්‍යාංශය

ධීවර අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව.

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ධීවර අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ධීවර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට ධීවර අමාත්‍යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ කටයුත්තන් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.



**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම**

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම**

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.



- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පදනම වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පදනම වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

**1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය 2020 අගෝස්තු 31 දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති බැවින් 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට ප්‍රකාශ කළ නොහැක.

**1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්**

**1.6.1 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය**

**1.6.1.1 ආදායම් නොවන ලැබීම්**

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

**(i) අත්තිකාරම් ලැබීම්**

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ අත්තිකාරම් ලැබීම් ලෙස රු.9,587,110ක් දක්වා තිබුණද භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතය අනුව (ඒස්පී-52) අත්තිකාරම් මුළු ලැබීම් රු.3,994,958 ක් වූයෙන් රු.5,592,152 ක වෙනසක් නිරීක්ෂණය විය.

**(ii) වෙනත් ලැබීම්**

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව වෙනත් ලැබීම් රු.33,188,439 ක් වුවද අමාත්‍යාංශ ශේෂ පිරික්සුම අනුව එම ශේෂය 9,509,705 ක් විය.

**1.6.1.2 අත්තිකාරම් ගෙවීම්**

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව අත්තිකාරම් ගෙවීම් මුළු එකතුව රු.7,433,796ක් වුවද භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතය අනුව (ඒස්පී-52) අත්තිකාරම් මුළු ගෙවීම් රු.27,946,768 ක් වූයෙන් රු.20,512,972 ක වෙනසක් නිරීක්ෂණය විය.



1.6.2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

1.6.2.1 මූල්‍ය නොවන වත්කම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශනවල ACA-6 වාර්තාවේ 2020 ජනවාරි 01 දිනට මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රු.523,782,990 ක් ලෙස දක්වා තිබුණ ද භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතය (එස්ඒ-82) අනුව එවැනි ආරම්භක වත්කම් ශේෂ වටිනාකමක් දක්වා නොතිබුණි.
- (ආ) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශයේ දේපල, පිරිසහ හා උපකරණ වටිනාකම රු.605,570,552ක් ලෙස දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයට අදාළ භාණ්ඩාගාර වාර්තාවේ (එස්ඒ-82) රු. 57,290,189ක් ලෙස දක්වා තිබුණෙන් නිරීක්ෂණය වූ රු. 548,280,363ක වත්කම්වල වෙනස සසඳා නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශය ACA -6 පරීක්ෂා කිරීමේදී 2020 වර්ෂයේ වත්කම් මිලදී ගැනීම් එකතුව රු.81,787,561ක් ලෙස දක්වා තිබුණද මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ මූලධන වත්කම් අත්පත් කරගැනීම් රු.81,982,353ක් ලෙස දක්වා තිබුණු බැවින් රු.194,792ක වෙනසක් විය.
- (ඈ) 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 5 මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.13 ඡේදය ප්‍රකාරව ගිණුම් සාරාංශ මඟින් වාර්තා කරන ලද රු.81,982,353ක වත්කම්වල උපලේඛනයක් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වුවත් අමාත්‍යාංශය වර්ෂය තුළ අත්පත් කරගත් රු. 81,982,353ක වත්කම් පිළිබඳව උපලේඛනයක් ඉදිරිපත් කළ බවට තොරතුරු නොතිබුණි.

1.6.2.2 තැන්පත් ගිණුම් ශේෂ

- (අ) රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 ට අදාළ අංක 06 මාර්ගෝපදේශයන් හි 8.3 ප්‍රකාරව තැන්පතු ගිණුම්වලට අදාළ ගිණුම් වෙත වෙනම පිළියෙල කර විගණකාධිපතිට පිටපතක් සහිතව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2020 ජනවාරි 01 දිනට තැන්පත් ශේෂ අගයන්, වර්ෂය තුළ බැර කිරීම්, වර්ෂය තුළ හර කිරීම් ආදී ප්‍රමාණවත් විස්තර ඇතුළත් ගිණුම් ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) මුදල් රෙගුලාසි 571(2) හා (3) ප්‍රකාර විස්තර ලැබෙන තෙක් තැන්පතු ගිණුමක අවිනිශ්චිතව තබාගෙන ඇති මුදල්, ඉකුත් වූ තැන්පතු වශයෙන් සලකනු ලැබීම සඳහා ඉඩ නොතැබීම මත එම විධිවිධානවලට යටත්ව ඉකුත් වූ සියලුම තැන්පතු රාජ්‍ය ආදායමට බැර කළ යුතු වුවත් එසේ රාජ්‍ය ආදායමට බැර කළ හැකි වසර 2 ක ඉක්ම වූ රු.1,625,268 ක තැන්පතු අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත් කළ තැන්පතු ශේෂයෙහි පැවතිණි.



1.6.2.3 අත්තිකාරම් ගිණුමේ ශේෂය

ධීවර අමාත්‍යාංශයේ 2020 වර්ෂය සඳහා ණය අත්තිකාරම්වලට අදාළ සීසී 10 ලේඛන 2021 මාර්තු 2 දිනැති අංක FLS/B/MF/2/20/1/INF 01 දරන ලිපියෙන් හා වාචිකව වරින්වර ඉල්ලා සිටිය ද මෙම වාර්තාවේ දිනවන තෙක් විගණනය වෙත ඉදිරිපත් නොකළ අතර 2020 දෙසැම්බර් 31 දිනට රු.23,951,810 ක අත්තිකාරම් ශේෂය සත්‍යාපනය කළ නොහැකි විය. එසේම වර්ෂය තුළ මුදලින් කරන ලද අත්තිකාරම් ගෙවීම් හා ලැබීම් පිළිවෙලින් රු.5,344,686 ක් හා රු.5,333,285 ක් සිලාස් මාසික වාර්තා මඟින් ද තහවුරු නොවීය.

1.6.3 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රාජ්‍ය අමාත්‍යාංශය පිළියෙල කර තිබුණු මුදල් ප්‍රවාහ ප්‍රකාශය හා ශේෂ පිරික්සුම සැසඳීමේදී පහත සඳහන් අයිතමන්ගේ වටිනාකම් අතර එකතුව රු. 2,077,438,762 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

අයිතමය	මුදල් ප්‍රවාහ	අමාත්‍යාංශ ශේෂ	වෙනස
	ප්‍රකාශය අනුව	පිරික්සුම අනුව	
	රු.	රු.	රු.
ආදායම් නොවන ලැබීම්	33,020,565	9,509,706	23,510,859
අග්‍රිම ලැබීම්	1,297,590,000	271,740,000	1,025,850,000
පුද්ගල පඩිනඩි හා මෙහෙයුම්	223,316,255	219,472,451	3,843,804
වෙනත් වැය ශීර්ෂ වෙනුවෙන් වියදම්	11,658,626	9,760,647	1,897,979
අත්තිකාරම් අයකර ගැනීම්	643,907	2,902,069	2,258,162
භෞතික වත්කම් ඉදිකිරීම් හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන	1,060,330,513	57,484,980	1,002,845,533
අත්තිකාරම් ගෙවීම්	5,293,786	4,479,806	813,980
තැන්පතු ලැබීම්	10,897,412	1,014,255	9,883,157
තැන්පතු ගෙවීම්	11,552,704	5,017,416	6,535,288
			<u>2,077,438,762</u>

1.6.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විදේශ ණය අරමුදල් මඟින් 2020 වර්ෂය තුළ සෘජුවම භාණ්ඩාගාරයෙන් රු.43,399,817ක් වැය කර ධීවර අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ දක්වා තිබුණු අතර මෙම වියදම පිළිබඳව ධීවර අමාත්‍යාංශයෙන් හෝ ධීවර රාජ්‍ය අමාත්‍යාංශයෙන් හෝ තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා විගණනයේදී සතුටුදායකව සන්නිරීක්ෂණය කළ නොහැකි විය.



- (ආ) කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් පැලියගොඩ මත්සා වෙළඳ සංකීර්ණය නැවත ආරම්භ කිරීම සඳහා සංවර්ධන සහයන් යටතේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් සිදු කිරීමට ලබා දුන් රු.50,000,000ක් වියදම් කිරීම පිළිබඳව පසු විපරම් සිදුකළ බවට තොරතුරු නොවීය.
- (ඇ) ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය නමින් තැන්පතු ලැබීම් රු.1,850,219 ක් හා තැන්පතු ගෙවීම් රු.13,668,508 ක් ද ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය නමින් තැන්පතු ලැබීම් රු.55,368,334 ක් හා තැන්පතු ගෙවීම් රු.55,955,044 ක් ද අංක සඳහන් නැති ජ'නල් සටහන් 2 ක් මගින් තැන්පතු ලැබීම් රු.2,895,912 ක් ද අංක සඳහන් නැති ජ'නල් සටහන් 2 ක් මගින් තැන්පතු ගෙවීම් රු.208,129,819 ක් ද ගැලපීම් කර තිබුණ ද එම මුළු ලැබීම් රු.60,114,465ක් හා මුළු ගෙවීම් රු.277,753,372 ක් සඳහා තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.
- (ඈ) මුදල් රෙගුලාසි 272(3) ප්‍රකාරව සියලුම ගෙවීම් වවුචර අදාල මාසය අවසානයේ සිට සති 6කට නොවැඩි කාලයක් ඉකුත්වීමට මත්තෙන් විගණකාධිපති වෙත මසක් පාසා එවිය යුතු වුවද ධීවර අමාත්‍යාංශයේ 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දළ වශයෙන් රු. 265,704,593 ක වියදමට අදාල ගෙවීම් වවුචර විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. ඒ නිසා එම වියදම් සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.
- (ඉ) 2020 දෙසැම්බර් මස රු.15,541,473 කට අදාල වැරදි නිවැරදි කිරීම් මගින් වැය විෂයයන්ට කරන ලද ගැලපීම් සඳහා ප්‍රමාණවත් මාරු පත්‍ර/ ජ'නල් සටහන් තොරතුරු පිළියෙල කර නොතිබුණු බැවින් පරීක්ෂා කළ නොහැකි විය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 අග්‍රිම කළමනාකරණය

මූල්‍ය ප්‍රකාශයේ ඒසීපී -3හි අංක 89/20දරණ අග්‍රිම ගිණුම අනුව භාණ්ඩාගාරයෙන් ලැබීම් රු.272,740,000ක් ලෙස දක්වා තිබුණද අමාත්‍යාංශ ශේෂ පිරික්සුම අනුව එම ප්‍රමාණය රු.271,740,000ක් ලෙස දක්වා තිබුණි.

2.2 වියදම් කළමනාකරණය

ධීවර අමාත්‍යාංශය 2020 වර්ෂය සඳහා 1101 දේශීය ගමන් වියදම් වෙනුවෙන් වෙන්කර තිබුණු රු.2,280,000 ක ප්‍රතිපාදනය සියයට 52.6 කට සමාන රු.1,200,000 කින් රු.3,480,000ක් දක්වා ශුද්ධ ප්‍රතිපාදනය වැඩි කරගෙන සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය සොයාබැලීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් රාජකාරියන්හි යෙදවීමට රු 3,272,824ක් වැය කළ බව සඳහන් කර තිබුණ ද වර්ෂය අවසන් වී මාස 3ක් ඉක්මවා ගිය ද 2021 මාර්තු 31 දිනවන විටත් සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.



**2.3 බැරකම් හා බැඳීම්වලට එළඹීම**

ධීවර අමාත්‍යාංශයේ අංක 151-2-3-5-2506 දරණ වැය විෂයයට අදාළ ධීවර ප්‍රජාව බලගැන්වීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 වර්ෂය සඳහා රු.23,870,000ක ප්‍රතිපාදන සලසාගෙන එයින් රු.23,791,914ක් වැය කර තිබුණු අතර තවත් රු. 4,979,666ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගෙවීමට බැඳීම් ඇතිකරගෙන තිබුණි. ප්‍රතිපාදන ඉතිරිය රු.78,086ක් විම නිසා මෙම බැඳීමත් සමඟ රු.4,901,580ක ප්‍රතිපාදන ඉක්මවීමක් නිරීක්ෂණය විය. එහෙත් 2020 දෙසැම්බර් 31 දිනට ධීවර අමාත්‍යාංශය ධීවර ප්‍රජාව බලගැන්වීමේ ව්‍යාපෘතියෙන් ලඟා කරගත් ප්‍රගතියක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමක් හෝ මත්සා ඛිජ නිෂ්පාදනය ඉහළ නැංවීමේ ඉලක්ක ගත අරමුණු අත්පත් කරගෙන ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් හෝ සිදුකර නොතිබුණි.

**2.4 ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්**

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව ගණන්දීමේ නිලධාරී විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සහතික වීම් කළ යුතුව තිබුණත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

- (අ) ධීවර අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එබැවින් සමාලෝචනයන් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) විගණකාධිපතිවරයාට අවශ්‍ය වන පරිදි නිශ්චිත කාලසීමාවන් තුළ සියලුම විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම සිදු වන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් සහතික විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ විගණන විමසුම් 07 කට පිළිතුරු ලබා දී නොතිබුණි.

**2.5 තැන්පතු**

අමාත්‍යාංශයේ කොන්ත්‍රාත් සඳහා වූ රැඳවුම් මුදල් තැන්පත් (6000-0-016-0-21) ශේෂය 2020 දෙසැම්බර් 31 දිනට රු.60,107,736 ක් වූ අතර එයින් රු.55,677,614 ක් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට අදාළ කාර්යසාධන සුරක්ෂණය හා අත්තිකාරම් සුරක්ෂණය 2019 සැප්තැම්බර් 12 දින මුදල් කරගැනීමෙන් ලැබුණු මුදලක් විය. අත්තිකාරම් සුරක්ෂණය හඳුනාගෙන රාජ්‍ය ආදායමට සෘජුවම ගත යුතුව තිබුණු අතර වර්ෂයකට වැඩි කාලයක් ඉකුත්ව ඇතත් අත්තිකාරම් සුරක්ෂණය රාජ්‍ය ආදායමට ගෙන නොතිබුණි.





3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

3.1.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

(අ) 2020 වර්ෂය සඳහා අංක 151-2-03-005-2506 දරන ධීවර ප්‍රජාව බලගැන්වීම වැය විෂයය වෙනුවෙන් රු.23,870,000 ක ප්‍රතිපාදනයක් වෙන්කර තිබුණු අතර, 2020 දෙසැම්බර් 31 දින දක්වා වියදම රු.23,791,973.71 විය. ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අවශ්‍ය පරිපාලන වියදම් සඳහා රු. 1,500,000ක මූල්‍යමය ප්‍රතිපාදනයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත ලබාදීම හැර ඉතිරි රු.22,291,974 ක මුදල 2019 වර්ෂයේ සිදුකරන ලද ව්‍යාපෘතීන්හි අනැති බිල්පත් පියවීම සඳහා උපයෝජනය කර තිබුණි.

(ආ) 2020 වර්ෂය සඳහා අංක 151-2-03-002-2202 දරන සංවර්ධන සහායන් වැය විෂයය වෙනුවෙන් රු.2,700,000.00 ක ප්‍රතිපාදනයක් වෙන්කර තිබුණු අතර, 2020 දෙසැම්බර් 31 දින වනවිටත් 2020 ක්‍රියාකාරී සැලැස්ම අනුව අදාළ ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අපේක්ෂා කර තිබූ ඉස්සන් නිරෝධායන පහසුකම් ඇති කිරීම (මූලික කටයුතු) හා මුහුදු කුඩැල්ලන් ගම්මානය සඳහා මැණුම් කිරීම යන කාර්යයන් සිදුකිරීමට ප්‍රතිපාදන උපයෝජනය කර නොතිබුණි.

(ඇ) වෙරළ පුරක්ෂණය හා සම්පත් කළමනාකරණය කිරීමේ වැඩසටහන (37-2104) හා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (53-2506) සඳහා 2020 වර්ෂයේ ධීවර අමාත්‍යාංශය විසින් පිළිවෙලින් රු.27,290,360 ක් හා රු.31,961,270 ක් වැය කර තිබුණු අතර ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මාසික වැය සාරාංශ මගින් මෙම එකතුව වූ රු.59,251,630ක් අමාත්‍යාංශ වැය ලෙජරයේ සටහන් කර තිබුණු බව නිරීක්ෂණය විය. ඒ අනුව ව්‍යාපෘති දෙකක් ඉලක්ක කරන ලද මත්ස්‍ය බිජ නිෂ්පාදනය (Fish Seed Production) ඉහළ නැංවීම සිදුවී ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂා කර නොතිබීම හා 2020 දෙසැම්බර් 31 දිනට අත්කරගත් ප්‍රගතිය පිළිබඳ වාර්තා ද පිළියෙල කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

3.1.2 අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම

2020 වර්ෂය සඳහා අංක 2104-037-03-2-151 දරන වැය විෂයය වෙනුවෙන් රු.44,500,000ක ප්‍රතිපාදනයක් වෙන්කර තිබුණු අතර, 2020 දෙසැම්බර් 31 දිනට වියදම රු.27,290,360ක් විය. 2020 ක්‍රියාකාරී සැලැස්ම අනුව අදාළ ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මන්නාරම් දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් සඳහා අභිජනනාගාර ඉදිකිරීම, පුත්තලම දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් සඳහා අභිජනනාගාර ඉදිකිරීම හා පම්බල මිරිදිය ඉස්සන් අභිජනනාගාර වැඩි දියුණු කිරීම යන කාර්යයන් සිදුකිරීමට අපේක්ෂා කර ඇතත් ප්‍රගතියක් ඉදිරිපත් කර නොතිබුණු අතර ව්‍යාපෘතිය තුළින් අපේක්ෂිත ප්‍රතිලාභය ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කර නොතිබුණි.



### 3.1.3 වාර්ෂික කාර්යසාධන වාර්තාව

2020 අගෝස්තු 28 දිනැති අංක 2/2020 දරන රාජ්‍ය මුදල් විකුලේඛයේ 10.2 ඡේදය ප්‍රකාරව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අංක 14 හි සඳහන් ආකෘතිය ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාව පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි.

*Hmale*

එච්.එන්.රණතුංග

සහකාර විගණකාධිපති

විගණකාධිපති වෙනුවට

## 04 — Performance Indicators

### 4.1. Performance Indicators of the Institute (Based on the Action Plan)

Specific Indicators	Actual output as a percentage (%) of the expected output			
	100% - 90%	75% - 89%	50% - 74%	
Increase total fish production by 2020 in 428,740 Mt.		√		$\frac{428,740}{567,420} \times 100 = 76$
Increase Per Capita Fish Consumption by 2019 in 38.4 g inPer day		√		$\frac{38.4}{48} \times 100 = 80$

## 05 –Performance of the achieving Sustainable Development Goals (SDG)

### 5.1. Indicate the Identified Respective Sustainable Development Goals

Goal/ Objective	Targets 2020	Indicators of the achievement	Progress of the Achievement to date			
			0% - 49%	50%- 74%	75%- 100 %	
Sustainable Development Goal 14 – Life below water(Blue SDG)  Goal 12 – Ensure Sustainable Consumption and Production Patterns	460,000 Mt of Marine fish production in 2020	428,740Mt			√	$\frac{428,740}{460,000} \times 100 = 93$
	107420 Mt of Inland and aquaculture fish production in 2020	101,810 Mt			√	$\frac{101,810}{107,420} \times 100 = 95$
	Increase per capita fish consumption to 48g per day in 2020	38.4 g per day			√	$\frac{38.4}{48} \times 100 = 80$

### 5.2. The achievements and challenges of the Sustainable Development

#### 5.2.1. Introduction

**Goal 14 – Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable Development**

**Goal 12 – Ensure Sustainable Consumption and Production Patterns**

#### Introduction

**Goal 14** –Emphasizes that oceans, along with coastal and marine resources ,play an essential role in human well-being and social and economic development worldwide Oceans provide livelihood and tourism benefits, as well as subsistence and income. The sustainable use and preservation of marine and coastal ecosystems and their biological diversity is essential to achieving the 2030 Agenda, and management of this essential global resource is a key feature of a sustainable future.

**Goal 12** –Explains that sustainable consumption and production is about promoting resource and energy efficiency, sustainable infrastructure, and providing access to basic services, green and decent jobs and a better quality of life for all.

Indicators & Sub Indicators	Rationale	Remarks from the main responsible Agency
<b>Goal 14</b> Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development		
Proportion of fish stocks within biologically sustainable levels	Fishery sustainability is defined based on stock abundance, fish catch statistics, fishing effort data and biological information are needed for fish stock assessment.	Regulatory measurements are being implemented by NARA, DFAR
Degree of implementation of international instruments aiming to combat illegal , unreported and unregulated fishing	Degree of implementation of international instruments aiming to combat IUU fishing has been recognized by 90% compliance rate at Indian Ocean Tuna Commission. Portion of data is available.	Implementation of the Code of Conduct for responsible fisheries and related instruments (CCRF) to combat against IUU fishing by DFAR, NARA and NAQDA
Sustainable fisheries as a proportion of GDP in small island developing States, least developed countries and all countries.	Fisheries sector contribution to the GDP in 2020 is 1.3%.	Sustainable utilization of Fisheries and Aquatic Resources is a function of Department of Fisheries and Aquatic Resources, NARA
Degree of application of a legal /regulatory/policy/institutional framework which recognizes and protects access rights for small-scale fisheries.	Implementation of measures to develop and protect access rights for small Scale fishers are conducted in institutional and non institutional level.	Area comes under the scope of Department of Fisheries and Aquatic Resources & NARA
Degree of progress in ratifying ,accepting and implementing through legal, policy and institutional frameworks, ocean-related instruments that implement international law, as reflected in the United Nations Convention on the Law of the Sea, for the conservation and sustainable use of the oceans and their resources.	The objectives of this new policy is, <ul style="list-style-type: none"> <li>- To ensure sustainability of resources and equitable distribution of benefits among resource users</li> <li>- To strengthen participatory approaches for decision making for sustainable development of fisheries and aquaculture</li> <li>- To provide platform for preparation of a master plan followed by review of existing regulations</li> <li>- To transform the fisheries and aquaculture industry of Sri Lanka into a knowledge-based modern industry, which is sustainable</li> </ul>	This measurement of progress is to relation with ratification of or accession to UNCLOS and its two implementing agreements, implementation of UNCLOS and its two implementing agreements through legal frameworks by Ministry in charge of Fisheries and Aquatic Resources.
<b>Goal 12 – Ensure Sustainable Consumption and Production Patterns</b>		
<b>Food and loss index</b>		
Loss by fish and fish product by(Marine Fresh water) at stages of the supply chain.	Index of the changes in the food loss percentage along the supply chain of key commodities over time. Need to compute food loss index	The relevant data is available in DFAR & NARA

	based on identified key product along the stages of harvest, post harvest, transport, storage, distribution processing and packaging.	
--	---------------------------------------------------------------------------------------------------------------------------------------	--

### 5.2.2. Opportunities:

1. The country is guided by international conventions such as IOTC, etc.
2. Foreign donor agencies such as Norwegian Government, FAO, IUCN, UNDP, etc., have come forward to strengthen responsible fisheries
3. In the fisheries sector, a new national policy for fisheries and aquaculture has been developed.
4. Fishery resources optimally to be utilized;
5. Food security and nutritional requirements of people to be ensured;
6. Conflicts over fishing to be minimized among fisher communities;

### 5.2.3. Achievements:

1. Ban all forms of illegal fishing gear, including a total ban of imports of illegal fishing gear and material.
2. Promote more environment-friendly fishing gear and provide incentives for fishers who use environment-friendly fishing gears
3. Create awareness, conduct training and provide technological development to minimize post-harvest losses.
4. Promote such gear by giving incentives (such as reduced fishing license fee) and discourage other fishing methods and ban the least environmental friendly fishing gear.
5. Develop fishery harbor infrastructure including the green harbor concept.
6. Encourage local and foreign investors to obtain facilities and bring the harvest to the facility for quick freight by air surface.
7. Increase the contribution to GDP by reducing post-harvest losses, targeting more offshore fisheries and value addition to fish products.
8. Promote, community –based and co-management practices.
9. Develop alternative livelihoods for least income earning fishermen such as artisanal and lagoon fishermen.
10. Promote Fish Aggrade Devices system to enhance fishing ground.
11. Use traditional fishing crafts and fishing methods for eco-tourism (particularly in lagoon fisheries).
12. Create awareness and conduct training for fishing to be more environment-friendly and minimize post-harvest losses.

#### **5.2.4. Challenges:**

1. Most of the coastal resources are poorly managed mostly without any scientific evidence. In some instances, the poor monitoring of resource users leads to over exploitation and degradation of the resources. Therefore, attitudes towards conservation and management of both managers and users have to be developed. In addition, enforcement of existing law is not properly done or enforcement officers are not given proper knowledge and facilities.
2. The most of research methods use in marine/ fisheries sector of technological and financial barriers are the main factors to grab modern research methods. Poor awareness of value of marine ecosystems among general public is also a reason for degradation. Overlapping of mandates among different institutes is somewhat common and finally the responsibility is not being taken by any of them. On the other hand, insufficient coordination among institutes becomes a serious issue to manage the coastal and marine resources in Sri Lanka.
3. Indian fishermen illegally engage in fishing with Sri Lanka territorial water
4. There is a potential danger of occurring IUU fishing and destructive fishing
5. Sustainability of fisheries and livelihoods of fisher communities to be ensured;
6. Ecosystem-based fisheries management is to be implemented;
7. Declined fisheries to be restored;
8. International requirements for management and fish trade to be fulfilled.
9. Lack of assurance of sustainability of fishers
10. Resources over exploitation and degradation

## 06 - Human Resource Profile

### 6.1. Cadre Management

	Approved Cadre	Existing Cadre	Vacancies / (Excess)**
Senior	27	19	08
Territory	05	04	01
Secondary	96	76	19
Primary	51	41	10

### 6.2. How the shortage or excess in human resources has been affected to the performance of the institute.

Despite the vacancies available, the present staff has been able to carry out duties efficiently. Requests have been made to relevant authorities to fulfil vacancies for further improvement in the service.

### 6.3. Human Resource Development

Name of the Program	No. of staff trained	Duration of the Program	Total investment (Rs. '000)		Nature of the program (Abroad / Local)	Output / Knowledge gained
			Local	Foreign		
Drivers training program	13	01 Day	20,000/-	-	Local	Overall productivity in trained subject areas has been enhanced.
Office methods	55	01 Day	5,000/-	-	Local	



## 07— Compliance Report

No.	Applicable Requirement	Compliance Status (Complied/Not Complied)	Brief explanation for Non Compliance	Corrective actions proposed to avoid non-compliance in future
<b>1</b>	<b>The following Financial statements/accounts have been submitted on due date</b>			
1.1	Annual financial statements	Complied		
1.2	Advance to public officers account	Complied		
1.3	Trading and Manufacturing Advance Accounts (Commercial Advance Accounts)	} Not Applicable		
1.4	Stores Advance Accounts			
1.5	Special Advance Accounts			
1.6	Others			
<b>2</b>	<b>Maintenance of books and registers (FR445)/</b>			
2.1	Fixed assets register has been maintained and update in terms of Public Administration Circular 267/2018	Complied		
2,2	Personal emoluments register/ Personal emoluments cards has been maintained and update	Complied		
2,3	Register of Audit queries has been maintained and update	Complied		
2.4	Register of Internal Audit reports has been maintained and update	Complied		
2.5	All the monthly account summaries (CIGAS) are prepared and submitted to the Treasury on due date	Complied		
2.6	Register for cheques and money orders has been maintained and update	Complied		
2.7	Inventory register has been maintained and updat	Complied		
2.8	Stocks Register has been maintained and update	Complied		
2.9	Register of Losses has been maintained and update	Complied		
2.10	Commitment Register has been maintained and update	Complied		

2.11	Register of Counterfoil Books (GA — N20) has been maintained and update	Complied		
<b>3</b>	<b>Delegation of functions for financial control (FR 135)</b>			
3.1	The financial authority has been delegated within the institute	Complied		
3.2	The delegation of financial authority has been communicated within the institute	Complied		
3.3	The authority has been delegated in such manner so as to pass each transaction through two or more officers	Complied		
3.4	The controls has been adhered to by the Accountants in terms of State Account Circular 171/2004 dated 11.05.2014 in using the Government Payroll Software Package	Complied		
<b>4</b>	<b>Preparation of Annual Plans</b>			
4.0	The annual action plan has been prepared	Complied		
4.2	The annual procurement plan has been prepared	Complied		
4.3	The annual Internal Audit plan has been prepared	Complied		
4.4	The annual estimate has been prepared and submitted to the NBD on due date	Complied		
4.5	The annual cash flow has been submitted to the Treasury Operations Department on time	Complied		
<b>5</b>	<b>Audit queries</b>			
5.1	All the audit queries has been replied within the specified time by the Auditor General	Not Complied	Delays due to corona epidemic	Will reply soon
<b>6</b>	<b>Internal Audit</b>			
6.1	The internal audit plan has been prepared at the beginning of the year after consulting the Auditor General in terms of Financial Regulation 134(2)) DMA/1-2019	Complied	-	-
6.2	All the internal audit reports has been replied within one month	Not Complied	Delays due to corona epidemic	Will reply soon

6.3	Copies of all the internal audit reports has been submitted to the Management Audit Department in terms of Sub-section 40(4) of the National Audit Act No. 19 of 2018	Complied		
6.4	All the copies of internal audit reports has been submitted to the Auditor General in terms of Financial Regulation 134(3)	Complied		
<b>7</b>	<b>Audit and Management Committee</b>			
7.1	Minimum 04 meetings of the Audit and Management Committee has been held during the year as per the DMA Circular 1-2019	Comply with the Management Audit Circular	-	-
<b>8</b>	<b>Asset Management</b>			
8.1	The information about purchases of assets and disposals was submitted to the Comptroller General's Office in terms of Paragraph 07 of the Asset Management Circular No. 01/2017	Complied		
8.2	A suitable liaison officer was appointed to coordinate the implementation of the provisions of the circular and the details of the nominated officer was sent to the Comptroller General's Office in terms of Paragraph 13 of the aforesaid circular	Complied		
8.3	The boards of survey was conducted and the relevant reports submitted to the Auditor General on due date in terms of Public Finance Circular No. 05/2016	Not Complied	Most reports were submitted on time and several reports could not be submitted on time due to the Corona disaster.	It is scheduled to take place in 2021.
8.4	The excesses and deficits that were disclosed through the board of survey and other relating recommendations, actions were carried out during the period specified in the circular	Not Complied		
8.5	The disposal of condemn articles had been carried out in terms of FR 772	Not Complied		

<b>9</b>	<b>Vehicle Management</b>			
9.1	The daily running charts and monthly summaries of the pool vehicles had been prepared and submitted to the Auditor General on due date	Complied		
9.2	The condemned vehicles had been disposed of within a period of less than 6 months after condemning	Complied		
9.3	The vehicle logbooks had been maintained and updated	Complied		
9.4	The action has been taken in terms of F.R. 103, 104, 109 and 110 with regard to every vehicle accident	Complied		
9.5	The fuel consumption of vehicles has been re-tested in terms of the provisions of Paragraph 3.1 of the Public Administration Circular No. 30/2016 of 29.12.2016	Complied		
9.6	The absolute ownership of the leased vehicle log books has been transferred after the lease term	Complied		
<b>10</b>	<b>Management of Bank Accounts</b>			
10.1	The bank reconciliation statements had been prepared, got certified and made ready for audit by the due date	Complied		
10.2	The dormant accounts that had existed in the year under review or since previous years settled	Complied		
10.3	The action had been taken in terms of Financial Regulations regarding balances that had been disclosed through bank reconciliation statements and for which adjustments had to be made, and had those balances been settled within one month	Complied		
<b>11</b>	<b>Utilization of Provisions</b>			
11.1	The provisions allocated had been spent without exceeding the limit	Not Complied	Due to the inadequacy of the provisions for the expenditure of essential expenses, the Provisions have been made with the approval of the Treasury under FR 66 and 69.	

11.2	The liabilities not exceeding the provisions that remained at the end of the year as per the FR 94(1)	Complied		
<b>12</b>	<b>Advances to Public Officers Account</b>			
12.1	The limits had been complied with	Complied		
12.2	A time analysis had been carried out on the loans in arrears	Complied		
12.3	The loan balances in arrears for over one year had been settled	Not Complied	Failure to find information on loan balances older than 20 years	
<b>13</b>	<b>General Deposit Account</b>			
13.1	The action had been taken as per F.R.571 in relation to disposal of lapsed deposits	Complied		
13.2	The control register for general deposits had been updated and maintained	Complied		
<b>14</b>	<b>Imprest Account</b>			
14.1	The balance in the cash book at the end of the year under review remitted to TOD	Complied		
14.2	The ad-hoc sub imprests issued as per F.R. 371 settled within one month from the completion of the task	Complied		
14.3	The ad-hoc sub imprests had been issued exceeding the limit approved as per F.R. 371	Complied		
14.4	The balance of the imprest account had been reconciled with the Treasury books monthly	Complied		
<b>15</b>	<b>Revenue Account</b>			
15.1	The refunds from the revenue had been made in terms of the regulations	} Not Applicable		
15.2	The revenue collection had been directly credited to the revenue account without credited to the deposit account			
15.3	Returns of arrears of revenue forward to the Auditor General in terms of FR 176			
<b>16</b>	<b>Human Resource Management</b>			
16.1	The staff had been paid within the approved cadre	Complied		
16.2	All members of the staff have been issued a duty list in writing	Complied		

16.3	All reports have been submitted to MSD in terms of their circular no.04/2017 dated 20.09.2017	Complied		
<b>17</b>	<b>Provision of information to the public</b>			
17.1	An information officer has been appointed and a proper register of information is maintained and updated in terms of Right To Information Act and Regulation	Complied		
17.2	Information about the institution to the public have been provided by Website or alternative measures and has it been facilitated to appreciate / allegation to public against the public authority by this website or alternative measures	Complied		
17.3	Bi- Annual and Annual reports have been submitted as per section 08 and 10 of the RTI Act	Complied		
<b>18</b>	<b>Implementing citizens charter</b>			
18.1	A citizens charter/ Citizens client's charter has been formulated and implemented by the Institution in terms of the circular number 05/2008 and 05/2018(1) of Ministry of Public Administration and Management	Complied		
18.2	A methodology has been devised by the Institution in order to monitor and assess the formulation and the implementation of Citizens Charter / Citizens client's charter as per paragraph 2.3 of the circular	Complied		
<b>19</b>	<b>Preparation of the Human Resource Plan</b>			
19.1	A human resource plan has been prepared in terms of the format in Annexure 02 of Public Administration Circular No.02/2018 dated 24.01.2018.	Complied		

19.2	A minimum training opportunity of not less than 12 hours per year for each member of the staff has been ensured in the aforesaid Human Resource Plan	Complied		
19.3	Annual performance agreements have been signed for the entire staff based on the format in Annexure 01 of the aforesaid Circular	Complied		
19.4	A senior officer was appointed and assigned the responsibility of preparing the human resource development plan, organizing capacity building programs and conducting skill development programs as per paragraph No.6.5 of the aforesaid Circular	Complied		
<b>20</b>	<b>Responses Audit Paras</b>			
20.1	The shortcomings pointed out in the audit paragraphs issued by the Auditor General for the previous years have been rectified	Complied		